

දුරකථන 0112669192 .0112675011  
 තොළඹපෙෂී 0112698507 .0112694033  
 Telephone 0112675449 0112675280

ಉತ್ತರ:  
ಬೆಕ್ಕಳ್ಳಿ  
Fax: 0112693866  
0112693869  
0112692913

ලිපුත් තහවුරු postmaster@health.gov.lk  
යිනින්නුත් සං මූක්‍යවරී  
e-mail )

ලංඛිත ලිය  
இணையத்துளம் ) [www.health.gov.lk](http://www.health.gov.lk)



உருபு எண் )  
எண்டு இல )  
My No. ) CF/EXC/06/2021

உலகி அப்பை )  
 உமது இல )  
 Your No. : )  
  
 டினர் )  
 திகதி ) 2022/02/ 23  
 Date : )

SUWASIRIPAYA

**ஸେୱବି ଅମ୍ରାତଙ୍ଗୀଙ୍କ  
ଚକାତାର ଅମେଚ୍କ  
Ministry of Health**

ତେବୁଟ୍ ବିକୁଳରେବ ମିତି ଅଂକ : - 02/19/2022

පළුත් සොබනු ලේකම්වරුන්.

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ප්‍රතික රෝගල, පළදාත් සෞඛ්‍ය සේවී සංඝ්‍යාධිකාරීන්

ରେବିଯ ଅମାନତଙ୍କ ଯଥର ଗଜେନ୍ତୁ କିମିଲିମ ରୋହଳ୍କୁ ଅବିଜନକୁଳିରେ,  
ପ୍ରାଣେନ୍ଦ୍ରିୟ କୌଣସି ହେବି ଏବଂ କିମିଲିମ

පොල ප්‍රංශ සංඝිත තුවා

**සොඩිස අමාත්‍යාංශය (MT - 06 - 2016) වැවේ පරිමානය පරිපූරක වෙද්‍ය සේවයට අදාළ මානවලේ යෝගාලී යොමු වේ। ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැඳුනු වන ක්‍රියාත්මකතා ක්‍රමීම් පරික්ෂණය - 2022 (පළම විද්‍යා)**

କ୍ଷିତିବେଳୀ ଦେଖାଲେ । ଫ୍ରେଣିଯେ ନିଲବରିନ୍ ହାତରୁ) ଅଲ୍ଲାମ୍ ଫ୍ରେଣିଯାର ଲୟାଙ୍କ୍‌ଲେ ଉପର ଅଳକ୍ (05) ଗନ୍ଧିମୋତ ପେର କୁମର ବିଦ୍ୟୁତ୍ କାର୍ଯ୍ୟକ୍ଷମତା) କବିତ୍ରୀତି ଆର୍ଦ୍ଦରୁଷ୍ଣୀୟ ଦ୍ଵାରା ମାଧ୍ୟମରେ ଆବଶ୍ୟକ ବିଜ୍ଞାନ ଏବଂ ତଥା ମୌଖିକ ନିର୍ମାଣ କରନ୍ତି ଲାଭେ । କିମ୍ବା ଆବଶ୍ୟକ ବିଜ୍ଞାନ ଏବଂ ତଥା ମୌଖିକ ନିର୍ମାଣ କରନ୍ତି ଲାଭେ ।

02. සුදුසුතම් -

මෙම විභාගයට අයදුම් කළ යුත්තේ ඕනෑම වේද සේවාවේ! ග්‍රෑතියට පත්වීම් ලද නා පහත තුන ජේදය අනුව කාර්යක්ෂමතා ක්‍රියාම්පත් විභාගයෙන් නිදහස් තොවන තිබුණින් පෙන්න

கட. டி. :- 2021/12/31 தேதி வருவாய் | வருவாய் குறியியல் அமைப்பு அமைச்சர் முனிசிபல் குழுமம் முனிஸிபல் குழுமம்

03. තාර්යෙන්තුමොනා හිඹිලේ විශාලාස්ථ කිහිපා 03-

ර.ප.ව 6/2006 අනුව 2016.09.22 දින රාජ්‍ය සේවා කොමිෂන් යෙහාට විසින් අනුමත කරන ලද නව බැඳුව ගැනීමේ පරිපාලිය ප්‍රකාර 2016.01.01 දිනට ! තේත්තියේ වසර පහක (05) සභාවුද්‍යක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් දහා තුන්වන කාර්යක්ෂමතා කළුම් සම්පූර්ණ ප්‍රගත්තාවෙන් තිබූ සේවා නෑත පෙන්වනු ලබයි

04. ആധാർമ്മികത -

මෙම වකුලේඛ ලිපියේ අගට දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරු විසින් සහය කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, තොළඳ 10, ප්‍රජා බද්ධීගම විමලවාග හිමි මාවත, අංක 385, “ප්‍රවිතිපාය” සොබඳ අමතත්වාගයේ, අධ්‍යක්ෂ (විනාග) වෙත 2022/03/31 දින නො රට පෙර ලැබෙනයේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. සාම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානීය විසින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත යමග ටාපකාරී ලිපිනය නො පෝදුගැනීම ලිපිනය මිනින ලද රු.45.00 ක් වටිනා මුදලර ඇලුතු ච” × 4” ප්‍රමාණයේ ලියුම් කවර 02 ක් ද එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අසම්පූර්ණ නො වැරදු සතිත වන අයදුම්පත්ද නවත දැනම්මිලකින් තොරු පාතිත්සුවෙන් තුරු වැළඳී

සැය. :- ආදර්ශ අයදුම්පෙනෙහි ආකෘතියට අනුවල අයදුම්පෙනුහා A<sub>4</sub> කඩුලුකියක පළමු පිටුවේ අංක 01 සිට 04 දක්වා ය දෙවන පිටුවේ අංක 05 සිට 08 දක්වා ය සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පෙනු නැවත දැනුම් දීමින් තොට්ටි පිරින්සේස් නැරඹ බැවි.

## 05. විනාග ගාස්තු

- I. විනාගයට පළමු වන වතාවට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තු වලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට 02. 25/= බණිත් අවලංගු තොකල මුදලර අයදුම්පතුවේ අලවා තමන්ගේ අත්සන හා දිනය යොදා ප්‍රචාර කළයුතුය.
- II. කිහිපු කරණයක් මත මෙයේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් කිදු කරනු නොලැබේ

## 06. විනාගයට අභ්‍යුලත් කර ගැනීම.

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේන්සයක්ව ප්‍රවේගපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේගපත් නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළයුතුය. එයේ නොමැතිව විනාගයට පෙනී කිවීමට ඉඩිදෙනු නොලැබේ.
- II. විනාග අලේස්සක්/අලේස්කිකාවන් විකින් විනාග ගාලුව තුළදී විනාග ගාලුධිපතිට ස්වකිය අනෙකුත් තනතුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියවලි අනුරූප එකක් ඉදිරිපත්
  - (අ) ප්‍රතික භැඳුනුම්පත
  - (ආ) යොබැජ අමාත්‍යංශය හෝ රට අදාළ අයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද භැඳුනුම්පතය
  - (ඇ) වලංගු රේඛදුරු බලපත්‍රය
  - (ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

## 07. විනාග පරීපාරිය


මෙම විනාගය තනතුරට අදාළ විෂයය දැනුම සම්බන්ධ ව්‍යුහගත රටනා මාදිලියේ ප්‍රශ්න පත්‍රයකින් සමන්විත යුතුය. එම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න අවකින (08) යුත්ත වන අතර එකින් ඕනෑම ප්‍රශ්න පහකට (05) පිළිතුරු සැපයිය යුතුවේ. කාලය පය (03) තුනකි. මුළු ලකුණු 100 කි. සමන්වීම සඳහා ඇවම වගයෙන් ලකුණු 40 ක් ලබාගන යුතුය.

## 08. විනාග නිර්දේශය

### විනාග දැනුම ප්‍රශ්න පත්‍රය

- i. විවුත් උපකරණ හා ඕනෑම පනතට අනුව ලියපදිංචිය, ආනයනය, ගබඩාකරණය, විශ්ලේෂණය, පරිස්ථිතිය, තොග හා පිළ්ලර වෙළඳාම, වෙළඳ ප්‍රවාරණය සහ තොග බෙදාහැරීම පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
- ii. ඕනෑම කළමනාකරණය පිළිබඳ දැනුම
- iii. ඕනෑම ලේඛනගත කිරීම පිළිබඳ අවබෝධය
- iv. සඛුද්ධික (Rational Use) ඕනෑම තාවිතය සම්බන්ධ දැනුම
- v. ඕනෑම ඇයෝනොෂ්නු සැකකිම
- vi. ප්‍රාදේශීය ඕනෑම මිලදී ගැනීම සම්බන්ධ දැනුම
- vii. ඕනෑම වෙළඳ අනුරුදු අන්තර්ක්‍රියා සම්බන්ධව කටයුතු කිරීම (Adverse Drug Reactions Monitoring)
- viii. පරීපාලන කටයුතු (ඕනෑම සංයෝජන හා පුළු යොවක අධික්ෂණය)
- ix. රෝගල් ඕනෑම සම්ටු  
(Drug Therapeutic Committee and Drug Review Committee) සම්බන්ධයෙන් වන වගකීම් හා සහනගාගින්වය
- x. පිවිත ආරක්ෂක ඕනෑම හා අන්තර්ගත ඕනෑම (Life saving Drug and Essential Drugs) පිළිබඳ දැනුම හා තොග පවත්වා ගැනීම.
- xi. වෙළඳ සැපයිම් අංශයේ සම්බන්ධිකරණය කළමනාකරණය
- xii. කල් ඉඩුන්වූ හා නරක් වූ ඕනෑම (Expired and Quality Failure) සම්බන්ධව ගෙනරැක් ක්‍රියාමාර්ග

09. විනාග සම්බන්ධ රෙඛලකි අනුගමනය කිරීම  
 ආලේජුකයින් විසින් වෙනත් ආලේජුකයෙකුගේ උත්තර පැවතින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සහගත සහිත කොළඹකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බලා උත්තර ලිමිත තහනමිය. වෙනත් ආලේජුකයෙකුගේ උත්තර පැවති දෙක බැලුමද නොකළ යුතුය. එසේම වෙනත් ආයදුම්කරුවෙකුට උදවී කිරීමෙන් හෝ වෙනත් ආයදුම්කරුවෙකුගේ උදවී ලබාගැනීමෙන්ද වැළඳ කිවිය යුතුය. තවද ජංගම දුරකථන හා ඒ හා සම්බන්ධ සහිත්වෙන හා විද්‍යුත් උපකරණ භාවිත කිරීමෙන් වැළඳ කිවිය යුතුය. මෙම තිරි කඩ කරනු ලබන ඕනෑම ආලේජුකයෙකු දුටුවම් ලබාමට සටන් වනු ඇත.
10. කරුණුකර මෙම වකුලේව ලිපියේ අඩිංගු දී ඇඟ ආයතනයේ සේවයේ නියුතු | ගෞන්තියේ තාක්ෂණීය තිළඳවුන්ගේ දැනගැනීමට සළයුවන්න. මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියේද ඇතුළත් කර ඇත.
- ස.ය. - මෙම වකුලේව ලිපියේ ඩිංගු, දෙමල සහ ඉංග්‍රීසි තිවේදනයන් පාඨ අතර යම් අනෙකුලතාවයක් මත්තුවෙනාගේ ඩිංගු මාධ්‍ය විනාග තිවේදනය බලපෑවෙන් වේ.

  
 ටැයැලුව  
 වාමික එම්. ගමගේ  
 නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||  
 උග්‍රීක්ෂණ වෙනුවට  
 සොංච අමාත්‍යාංශය

වාමික විවි. ගමගේ  
 නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||  
 සොංච අමාත්‍යාංශය  
 "දුවකිරීජාය"  
 කොළඹ 10.

EXC

කාර්යාලයිය ප්‍රයෝගනය සඳහා

ଅଧିକାରୀ ଅଯନ୍ତ୍ରମିଳନ

**යොවුන් අමාත්‍යාංශය ( MT - 06 - 2016 ) වැළැඳුව පරිමානය පරිපූර්ණ වෙදුන දේවියට  
අදාළ මාගියෙලියි । ජෝනියෙ නිලධාරීන් සඳහා වන කුරෙකුමෙන්  
කඩිඡම් පරිස්කරණය -2022 (පළමු වරාය)**



ଓଡ଼ିଆ କୋର୍ପ୍ସ

## 05. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි,

- (I) මෙම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සහා බවත් මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බවින් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත් / ප්‍රථම වනාවට\* නොවන බවින් ۰۱.....ක් වටිනා මුද්දර ඇලවා ඇති බවත්\* මෙම අයදුම්පත්‍රයට මා විසින් ඇලවා ඇති මුද්දර අවලංග කිරීමට පෙර වලංග මූ පාවිච්චි නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (II) යොඩු අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා ඇති නිතිරිත වලට එකතුව ත්‍රිය කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුසුදුස්කු බව පෙනී ගියහොත්, මගේ විභාගපේක්ෂකරුවය අවලංග කිරීමට ගනු ලබන ක්‍රම හෝ තිරණයකට මම එකතු වන බවත් මෙයින් සහතික කරමි.

දිනය .....

අයදුම්කරුගේ අත්සන

## 06. පොදුගලුක ලිපිගොනු හා විශය නිලධාරියාගේ සහතිකය

මෙම අයදුම්පත බාර ගත්තා අවකාශ දිනයට පෙර මා චෙතු බාරදුන් බවත්, පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් තිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පටපනක් පොදුගලුක ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය :-.....

නම යහ අත්සන

## 07. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

..... මිය / මෙනෙවිය\* ..... නිලධාරියෙකු වශයෙන්  
මෙම ආයතනයේ සේවය කරන බවත්, මෙම විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වනාවට වන බවද/ ප්‍රථම වනාවට නොවන\* බවද  
රු.....ක් වටිනා මුද්දර මෙම අයදුම්පත්‍රයට ඇලවා ඇති බවද / මුද්දර ඇලවීමට අනවශ්‍ය බවටද\* අයදුම්පතේ දී තිබෙන  
තොරතුරු අයදුම්කරුගේ පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව තිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට හුදුසුකම් ඇති  
බවත් මා ඉදිරිපිටදී අත්සන් කළ බවත් සහතික කරමි.

දිනය :- .....

ਆයතන ප්‍රධානීයාගේ අත්සන  
(රඛ්‍ය මුදාව තැබිය යුතුය)

## 08. විමධිගත කොට්ඨාස / විශේෂිත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

..... මහත්මිය / මෙනෙවිය\*, ..... නිලධාරීනියක වශයෙන්  
මගේ ආයතනයේ \* සේවය කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලුක ලිපිගොනුවේ ඇති තොරතුරු  
අනුව තිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඇයට හුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය :- .....

විමධිගත කොට්ඨාස/ විශේෂිත

ව්‍යාපාර ප්‍රධානීයාගේ අත්සන

[රඛ්‍ය මුදාව තැබිය යුතුය]

(\* අනවශ්‍ය කොටස කප ගරීන්න.)